

“හෙමිහිට වැඩි කිරීමේ” ක්‍රමයට ගෙඩරල් මහ බැංකුව, වසර 9ව පසු පොලී අනුපාත නැංවීමේ පලමු පියවර තබයි

Federal Reserve begins "dovish tightening" with first rate hike in nine years

බඳී ගෞ විසිනි
2015 දෙසැම්බර් 17

පූ යුත් ලෙස බලාපොරොත්තුව් පරිදි, මහ බැංකුවේ තබා ඇති සංවිත වලින් එකිනෙක බැංකු අතර, එසැනින් සිදු කරන තය ගනුදෙනු සඳහා අය කරන පොලිය, සියයට 0.25න් වැඩි කරන බව 16දා ඇමරිකානු මහ බැංකු මත්ව්‍ය තිවේදනය කළේය. මූල්‍ය අර්ථදෙස් උච්චතම අවස්ථාව වූ 2008 දෙසැම්බරයේ පතන් සියයට 0-0.50 අතර පරාසයක පැවති පාදක පොලී අනුපාතය, 2006 ජූනි මාසයෙන් පසු පලමු වතාවට, 0 සිට 0.25 දක්වා වන පරිදි මහ බැංකුව විසින් ඉහළ න්‍යුතු ලැබේන.

බැංකුවේ ප්‍රතිපත්ති තීරණය කරන, ගෙඩරල් විවෘත වෙළඳපොල කිමුව හා එහි සහායති ජේනට්, අනුපාතය කවදුරටත් වැඩි කරන්නේ ක්‍රමානුකූලව හා සුළු වශයෙන් බව පෙන්වා දීමට විශාල වෙහෙසක් දැරුවේය. අනියමිත කාලයකට සාමාන්‍යයට වඩා අනුපාත පහතින් තබා ගන්නා බවත් “මිරෝත්තු දෙන” තත්ත්‍යක මූල්‍ය පිළිවෙතක් අනුගමනය කරනු ඇති බවත් මහ බැංකුව විසින් අවධාරණය කෙරින.

මූල්‍ය වෙළඳපොල ඇසීමට බලාපොරොත්තු වුනේ එවත් එවත් දෙයක් බව ඇමරිකානු කොටස් දැරුකෙකෙනින් ප්‍රතිච්චා පැහැදිලි විය. “හෙමිහිට වැඩි කිරීම” ලෙස සටහන්වූ, දිග කළක් අපේක්ෂා කළ මාරුට, එම වටන යෙදුම් නිසාම පලමු ප්‍රතිච්චා, දැරුකෙක තුනම ඉහළ නැගීමය.

මූල්‍ය කමිටුවේ ප්‍රකාශය නිකුත් වීමට පෙර ඒකක 76ක් ඉහළ ගොස් තිබුන බව එස්ස් කාර්මික දැරුකෙකා, යෙලන්ගේ මාධ්‍ය හමුව පැවැත්වෙදාදී නොකඩා ඉහළ යමින් දිනය අවසානයේ ඒකක 224ක් තැනිනම් සියයට 1.28න් වැඩි විය. ස්ටැන්බැඩ් ඇන්ඩ් ප්‍රවර්ස් හා නැස්බැක් දැරුකෙක එම මගෙහිම යමින් දිනය අවසානයේ පිළිවෙතින් ඒකක 29ක් හෙවත් සියයට 1.45න් හා ඒකක 75ක් හෙවත් සියයට 1.52න් ඉහළ නැගීති.

2013 දෙසැම්බරයේ එවක මහ බැංකු අධිපතිව සිටි බෙන් බලනන්කේ, මහ බැංකුව “ප්‍රමානාත්මක ලිහිල් කිරීම” යන සිය දැවැන්ත බැඳුමිකර මිලට ගැනීමේ හා මුදල් අවවු ගැසීමේ වැඩසහන කප්පාදු කරන බව අගවමින් මූල්‍ය පිළිවෙත සාමාන්‍ය තත්ත්‍යයට ගෙන ඒමට අදහස් කරන බව සඳහන් කිරීමෙන් පසුව බැංකු හා ආරක්ෂන අරමුදල් (hedge funds), පොලී අනුපාත කිසිදු ආකාරයකින් ඉහළ නැංවීමට එරෙහිව බලපෑම් කරමින් සිටියේය.

ඉන් දෙවසරක් ගිය තැන ඔවුන්, සුළු හා ක්‍රමානුකූල වැඩිකිමකට පොදුවේ සූදානම් වීම, දැවැන්ත ලාභ හා දහය ජනගහනයේ පත්‍රලේ සිට ඉහළම කොටස අතට මාරු කිරීමට තුළු දෙමින්, මුලුමනින්ම පාහේ නොමිලේ තය සම්පාදනය කළ යාන්ත්‍රණය, යලි වතාවක් මූල්‍ය ක්‍රමය බිඳු දැමිමට තරුණය කළ තව තය හා මූල්‍ය අර්ථදෙස් නිර්මානය කිරීම සමග බැඳී ඇත.

2008 දෙසැම්බර් 16දා මහ බැංකුව පොලී අනුපාතය බිඳුවට ආසන්න වන තෙක් පහත හෙලිමෙන් පසුව බිවි, ස්ටැන්බැඩ් ඇන්ඩ් ප්‍රවර්ස් 500, නැස්බැක් දැරුකෙක, පිළිවෙතින් සියයට 96, 124, හා 214න් ඉහළ තැග තිබේ. මේ කාලය තුළ මහ බැංකුව, බැංකු පද්ධතිය තුවට බොලර් විලියන 3.5ක් පොමිප කර ඇත. පොහොසත්ම ඇමරිකානුවන් 400 දහය දෙගුනව් තිබේ. මේ අතර ආරක්ෂකය තුළ යහපත් රකියා විනාශය හා වැටුප් කුපීම, කමිකරු පන්තියේ ජ්‍යෙන තත්ත්වයන් කාඛාසිනියා කර තිබේ.

එහෙත්, තෙල්, ගැස්, ලෝහ හා අනෙකුත් මූලික හාන්ච්වල මිල ගනන් කඩා වැටීම, පිරිහෙන වෙළඳාම හා කාර්මික හාන්ච් සඳහා ඉල්ප්‍රමේ වැටීම පෙන්තුම් කරන, ගෝලිය සිදුවෙමින් ඇති සැබැ ආරක්ෂකය මෙන්දගාමීමේ, දැන්, ඇමරිකානු බැඳුමිකර වෙළඳපොල අස්ථ්‍රාවර කරමින් හා ඇමරිකානු මහ බැංකුව ද ඔබාමා පාලනය ද යුරෝපයේ හා ආසියාවේ ආන්ත්‍රික හා මධ්‍යම බැංකුවල ද ප්‍රතිපත්ති වලට පින්සිදු වන්නට ගොඩනගන ලද කඩාසි මූල්‍ය තිවස, කඩා වැටීමේ තරුණය මත් කරයි.

පසුගිය සතිය පුරා ඇමරිකාවේ ඉහළ අවදානම් හා ඉහළ ප්‍රතිලාභ සහිත අඩමාන බැඳුමිකර වෙළඳපොලේ තැගී එන අර්ථදෙස්, බලශක්තිය මත පදනම්ව තිබු අඩමාන බැඳුමිකර අරමුදල් තුනක් වසා දැමිමත් සමග මතුපිටට පැමිනියේය. ඒවායේ බිඳු වැටීම අවුලුවාලුයේ, තෙල් මිල බැරලෙක් බොලර් 40න් පහලට ලුහුවා යාමත්, ගනුදෙනුකරුවන් මුදල් ආපසු ගැනීමේ රැල්ලක් පැන තැගීමත් සමගය. උත්තෙක්ලන වාසි මත බෙහෙවින් පදනම්ව ඇති එම සමාගම් වලට එවැන්නකට මුහුන දිය නොහැකි විය.

තැන්වන මාවත් උසින්ස් කැපිටල් පාවනරස් හා ස්ටේන් ලයන් කැපිටල් සමාගම් පාලනය කරන අරමුදල්, මුදල් ආපසු ගැනීම වැලැක්වීමත් සමග බොලර් විලියන 1.3ක් වූ අඩමාන බැඳුමිකර වෙළඳපොලේ විකුනා දැමිම රැල්ලක් හැගන්නේය. ඉහළ තය බරක් හා පහත් වර්ගිකරනයක් සහිත සමාගම් විසින් නිකුත් කරන ලද බැඳුමිකර මත පාදක

ඉහළ අවදානමකින් යුත් මෙම වෙළඳපොල, මහ බැංකුව පොලී අනුපාත ගුනයට ආසන්න මට්ටමකට පහත හෙලීමත්, දිග කාලීන පොලී අනුපාත බලහත්කාරයෙන් පහත දැමීමේ වෙනත් පියවර ගැනීමෙනුත් පසුව, දැවැන්තව ප්‍රසාරනය විය.

එම ප්‍රතිපත්ති, සම්පේක්ෂන හා පරපුට මූල්‍ය ක්‍රියාවලින් පාලනය කරනවා වෙනුවට, ඒවායේ ප්‍රසාරනයට අත්වැළ සැපයිය. ආරක්ෂන අරමුදල් හා විනිමය වෙළඳාමට සම්බන්ධ එවැනි මූල්‍ය ක්‍රියාන්විත සමාගම්, අවමුඛ උකස්කර බුබුල පිළිරි යාමෙන් පසුව ඉහළ ප්‍රතිලාභ අත්කර ගැනීමේ නව මං සෞයා යන ගමනෙන්දී අඩමාන බැඳුම්කර වෙතට හැරැනි. ඇමරිකාවේ අඩමාන බැඳුම්කර නිකුත් කරන ඩිලාජ්ක්ට් අනුව සමාගම, මූල්‍ය අරුබුදයට පෙර වසරවල පැවති පරිමාව, 2013දී බොල්ර බිලියන 361 දක්වා, දෙගුණයකටත් වඩා ඉහළ නංවාගෙන ඇත.

සහි 70ක් තුළ පසුගිය සහියේ, අඩමාන බැඳුම්කර අරමුදල් වලින් බොල්ර බිලියන 3.5ක් ඉවත්කර ගැනුනි. අරුබුදය එම ක්ෂේෂුයෙන් පිටතට ගමන් කරමින් තිබේ. මාඡය, මාධ්‍ය, සංනිවේදන, අර්ථ සන්නායක හා සිල්ලර වෙළඳාමට සම්බන්ධ සමාගම් විසින් නිකුත් කළ බැඳුම්කර මිල ගනන් ද පසුගිය මාසවල පහත වැරි තිබේ.

16දා රිනැන්ඡල් වයිමිස් පත්‍රය, බිල්ල ලයින් කැපිටල්හි ගෝලීයට වර්ධනය කළ නය කළමනාකාර බොනී බහා උප්පටා දක්වමින් සඳහන් කළේ, “මෙම තත්ත්වය අවුළුවා ඇත්තේ 2008 අත්දැකීම් හා සමාන දෙයකිනි. ඒ පිළිබඳ මතකය යැං වතාවක් පෙරමුනට පැමින තිබේ. පැහැර හැරීම වැඩිවෙමින් තිබේ. බලශක්තිය එහි පෙරමුන ගෙන ඇති තමුත් අනෙක් ක්ෂේත්‍ර වලට ද එය පැතිරෙමින් තිබේ. එය පුදෙක් බලශක්තිය හෝ බනිජ හා පතල් කරමාන්තය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ.” යනුවෙනි.

15දා ඇමරිකාවේ මූල්‍ය පරියේෂන කාර්යාලයේ වාර්තාවකින්, මූල්‍ය නොවන සමාගම් හා මත්‍වෙන වෙළඳපොල ගැනුම්කරුවන් අතර “පිමිබෙන හා නැගෙන නය අවදානම” පෙන්නුම් කළේය. නයේ ගුනය කෙරෙහි ඇති කරන සැලකිය යුතු බලපැමක් “ඇමරිකාවේ මූල්‍ය ස්ථාවරත්වයට තර්ජනයක් විය හැකි” බවට එය අනතුරු ඇගැවීය.

වාර ගනනාවකදීම ප්‍රමාද කරන ලද මහ බැංකුවේ තීරනය කෙරෙහි, සමාගම්වල පුළුල් වෙමින් ඇති බැඳුම්කර අරුබුදය බලපැමක් කර තිබෙන අතර අනුපාත වැඩිකිරීමට පටන් ගැනීම, මූල්‍ය කළුවෙන් ප්‍රකාශයෙහි හාඡාවෙන් සලකුනු කරයි. අනාගතයේ සිදුකරන අනුපාත වැඩිකිරීම ගැන කඩා කරමින් ප්‍රකාශය, “මූල්‍ය හා ජාත්‍යන්තර වර්ධනයන්” පිළිබඳ සැලකිලිමත්වීම එක් සාධකයක් බව සටහන් කරයි. මූල්‍ය වර්ධනයන් ගැන කරන සඳහන විශේෂයෙන්ම කළුවෙන් පුරුව ප්‍රකාශයන්ගෙන් වෙන්වීමකි.

එහි ප්‍රකාශය පොදුවේ ඇමරිකානු ආර්ථිකයේ ඉහළ යාමක් ගැන අගයීමක් අන්තර්ගත කර ගත් අතර යෙලන්, තම මාධ්‍ය හමුවෙදී තරමක් ගුහවාදී ද විය. අනුපාත

වැඩිකිරීමට පටන් ගැනීම, ඇමරිකානු ආර්ථිකය හා මහා පසුබැමෙන් ඉක්තිව එහි ප්‍රකාශීමත් වීම පිළිබඳව විශ්වාසය පල කරන ජන්දයක් වූ බවත් ඇය පැවසුවාය.

යෙලන් හා මූල්‍ය කළුවෙන් මුළුමතින්ම පාහේ නොතකා හරිනු ලැබුවේ, මහ බැංකුව විසින් මූල්‍ය රෙගුලාසි දැඩි කරනු ඇතැයි යන බලාපොරාරාත්තුව තිසා බොලරයේ භුවමාරු අනුපාතය ඉහළ යාම මගින් උගු කරන දුවට, මැත මාසවල ඇමරිකාවේ නිෂ්පාදන හා කාර්මික නිෂ්පාදනය තියුනු ලෙස මන්දාමි වී ඇතැයි යන කාරනයයි. වැඩි අගයකින් යුත් බොලරය, ඇමරිකාවේ නිර්යාත තවදුරටත් පහත හෙලනු ඇත. අනුපාත වැඩිකිරීම සැබැවින්ම ක්‍රියාත්මක වීම, බොලරය තවත් ඉහළට තල්ල කර අපනයන මත පිළිනය තවත් දැඩි කරනු ඇත.

මේ මාසය මූල සැපයුම් කළමනාකරනය පිළිබඳ ආයතනය වාර්තා කලේ, ඇමරිකාවේ නිෂ්පාදන 2009 ජ්‍යන් මාසයෙන් පසුව එහි පහතම අගය සලකුනු කරමින් නොවුම්බරයේදී හැකිලි ගිය බවයි. කාර්මික නිෂ්පාදනය පසුගිය සය මාසයේ මාස තුනකදීම හැකිලි ගියේය. 15දා නිකුත් කළ සංඛ්‍යාවන්ට අනුව, දෙසැම්බර් දක්වා වන මාස පහ තුළ තිවි යොර්ක් ප්‍රාන්තයේ කමිහල් කටයුතු එක දිගට පිරිහිමක් සලකුනු කරයි.

අගැශ් මාධ්‍ය හමුවෙදී, අඩමාන බැඳුම්කර වෙළඳපොලේ කඩා වැරීම හා පසුගිය 10දා තුන්වන මාවතේ නය අරමුදල වසා දැමීම ගැන යෙලන්ගෙන් විමසන ලදී. එක් සිද්ධියක් පමනක් බව කියමින් එය පසෙකට දැමූ ඇය, අඩමාන බැඳුම්කර මත යෙදෙන පිළිනය ගැන සැලකිලිමත් වූවාය.

තවත් මාධ්‍යවේදයක් මහ බැංකුවේ ප්‍රකාශ අනියෝගයට ලක් කළේය. තෙල් මිලෙහි දරුනු කඩා වැරීම හා පහත් උද්ධමන වේගය “සංක්‍මතනිය” සංසිද්ධියක් බවත්, ඉදිරි මාස වලදී පහව යන අතර උද්ධමන වේගය බැංකුව බලාපොරාත්තුව වන සියයට 2 මට්ටමට පැමිනෙනු ඇති බවත් බැංකුව කරන තක්සේරුව, දෙවසරක් තිස්සේස් කරන එකක් බව කියා සිටි මහු, එය කිසි විටෙකත් සාක්ෂාත්වී නැති බවත් පැවසීය.

යෙලන් අසිරිතාවට පත්වූ බවක් පෙනී ගිය අතර බොහෝකාටම ප්‍රශ්නය මගහැරියාය. ඇයට පිළිගත හැකි පිළිතරක් සැපයීමට නොහැකි වූයේ, තෙල් හා පාරිහෝගික හාන්ච මිල කඩා වැරීම හා ආන්තිකව පහත් උද්ධමන වේගයක් පැවතින්ගෙන යාම, බැංකු පද්ධතියට බොලර ටේලියන ගනනින් පොම්ප කරදීන් සැබැ ආර්ථිකයේ අව්‍යාජ ප්‍රකාශීයක් ඇති කිරීමට ඇමරිකානු හා අනෙකුත් මධ්‍යම බැංකු අසමත්වීම හා ආර්ථික පසුබැමෙන් යාපාර්තය එමගින් පිළිබඳ කරන බැවිනි.

වෝල් වේදිය කඩා වැරීමේ තැන් සිට සත් වසරකටත් වැඩි කාලයක් පැවතින්ගෙන යන අවධමනයේ තර්ජනය, යෙලන්ට කිසි විටෙකත් පිළිතුරු සැපයිය හැකි හා පිළිගත හැකි නොවන යමක්, එනම්, දෙනැග්වර කුමයේම බේද වැරීමක් හා පද්ධතිය අරුබුදයක් නිර්මානය කර ඇත.